

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තක්සේරු දෙපාර්තමේන්තුවේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව තක්සේරු දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2019 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2019 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2018 දෙසැම්බර් 31 දිනට තක්සේරු දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහ ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශයන්ගෙන් තොර බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලැකිලිමත් විය යුතුය.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මග හරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මගහැරීම, හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී, මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව,

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) ඉකුත් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බැවින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බව ප්‍රකාශ කළ නොහැකි විය.
- (ආ) තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බැවින් ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර නොතිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය ප්‍රකාශන වක්‍රලේඛ විධිවිධානවලට අනුකූල නොවීම

| පහත | සඳහන් | නිරීක්ෂණය | කරුණු | ලැබේ |
|---|---|---|-------|------|
| විගණන නිරීක්ෂණය | නිර්දේශය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම | | |
| <p>අංක 267/2018 හා 2018 නොවැම්බර් 21 දිනැති රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ 3.4 ඡේදය පරිදි සටහන් අංක (iii) යටතේ ඉදිරිපත් කර තිබුණු බැඳීම් හා බැරකම් ප්‍රකාශයෙහි මූල්‍ය වටිනාකම දක්වා නොතිබුණි.</p> | <p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ ආකෘති හා සටහන් වක්‍රලේඛ විධිවිධාන පරිදි ඉදිරිපත් කළ යුතුවීම.</p> | <p>ආකෘතිපත්‍රවල තොරතුරු සැපයීමේ අඩුවක් සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බලා ඉදිරියේදී නිවැරදිකර ගැනීමට සටහන් කරගනිමි.</p> | | |

1.6.2 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශන

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | නිර්දේශය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම |
|--|--|---|
| (අ) ඉකුත් වර්ෂවලදී හා සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු එකතුව රු.406,866 ක් හඳුනාගෙන ආදායමට ඇතුළත් නොකර තැන්පත් ගිණුමෙහි රඳවාගෙන තිබුණි. | හඳුනා නොගත් ලැබීම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුවීම. | මේ පිළිබඳව පරීක්ෂාකර බලා නිවැරදි කිරීමට සටහන් කර ගත් බව දන්වමි. |
| (ආ) දෙපාර්තමේන්තු බැංකු ගිණුමට 2018 දෙසැම්බර් 31 දිනට ලැබී තිබුණු රු.514,451 ක ආදායම් අවස්ථා 90 ක් හඳුනාගෙන ගිණුම් ගත කර නොතිබුණි. | -එම- | ආදායම් හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව දන්වමි. |

1.6.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| නිරීක්ෂණ | නිර්දේශය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම |
|---|---|--|
| නීති රීති රෙගුලාසි වලට වටිනාකම යොමුව | අනුකූල නොවීම | |
| (අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදය | රු. 136,150 නිලධාරියෙකු විශ්‍රාම යාමට මාස 03 කට පෙර ලබාදී තිබුණු ණය අයකරගෙන නොතිබුණි. | ආයතන සංග්‍රහයට අනුකූලව කටයුතු කළ යුතු වීම. විගණන නිරීක්ෂණය හා එකඟ වන බවත්, ඉදිරියේදී එසේ නොවීමට සටහන් තබා ගත් බවත් දන්වමි. |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 231 | රු. 503,200 සෑම ගෙවීමක් පිළිබඳව සම්පූර්ණ විස්තර සියලුම වවුචර් වල අඩංගු විය යුතු වුවත් අවස්ථා 08 කදී රු.503,200 ක් | මුදල් රෙගුලාසි පරිදි වවුචර් පිළියෙල කළ යුතුවීම. ඉදිරියේදී මෙම උපදෙස් පරිදි කටයුතු කිරීමට සටහන් කර ගත් බව දන්වමි. |

සම්බන්ධයෙන්
එසේ කටයුතු කර
නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 ආදායම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය ----- | නිර්දේශය ----- | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම ----- |
|--|--|---|
| (අ) සමාලෝචිත වර්ෂය ආරම්භයට පැවති රු.මිලියන 371 ක් වූ හිඟ ආදායමෙන්, වර්ෂය තුළදී රු.මිලියන 58.7 ක් හෙවත් සියයට 16 ක් පමණක් අය කරගෙන තිබුණි. | හිඟ ආදායම් අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කළ යුතු වීම. | හිඟ ආදායමෙන් එකතුකර ඇති ප්‍රමාණය රු.58,701,415 ක් ලෙස නිවැරදි විය යුතු බව දන්වමි. |
| (ආ) පළාත් කාර්යාල ඉදිරිපත් කල තොරතුරු වල ඇතුළත් රු.මිලියන 106.85 ක් වූ හිඟ ආදායම් අර්ධ වාර්ෂික හිඟ ආදායමට ඇතුළත් කර නොතිබුණි. | හිඟ ආදායම් වාර්තා කිරීමේ හා ගිණුම් තැබීමේ ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගැනීම හා කාලිනව සැසඳුම් කළ යුතු වීම. | මේ පිළිබඳ විගණනය විසින් ලබාගෙන ඇති නොසැසඳීම් පිළිබඳ තොරතුරුද සැලකිල්ලට ගෙන නිවැරදිකර ගැනීමට සටහන් කර ගත් බව දන්වමි. |
| (ඇ) 2018 ජූනි 30 දිනට රු.මිලියන 369.52 ක් වූ හිඟ ආදායමෙන් වර්ෂ 02 ක ඉක්මවූ ශේෂය රු.මිලියන 353.6 ක් වූ අතර එයින් සියයට 1 ක් පමණක් සමාලෝචිත වර්ෂය තුළ අයවී තිබුණි. | හිඟ ආදායම් අයකර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු වීම. | හිඟ ආදායම් අයකර ගැනීමටත් ක්‍රියා කරනු ලබන බව දන්වමි. |
| (ඈ) 2018 ජූනි 30 දිනට හිඟ ආදායම තුළ ඇතුළත් රු. මිලියන 21.93 ක් පළාත් කාර්යාල වලින් ඉදිරිපත් කර තිබූ හිඟ ආදායම් තොරතුරුවල දක්වා නොතිබුණි. | ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල හිඟ ආදායම් විස්තර සැසඳීම් කර ලේඛන යාවත්කාලීන කළ යුතු වීම. | විගණන තොරතුරුද ලබා ගෙන මෙම නොසැසඳීම් පිළිබඳව පරීක්ෂාකර බලා නිවැරදි කිරීමට සටහන් කර ගත් බව දන්වමි. |

2.2 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණය කරණු ලැබේ.

| විගණන නිරීක්ෂණය | නිර්දේශය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම |
|---|--|---|
| මූලධන වැය විෂයයක සම්පූර්ණ ප්‍රතිපාදනයම උපයෝජනය කර නොතිබුණු අතර, එය මුළු මූලධන ප්‍රතිපාදනයෙන් සියයට 70 ක් විය. | වියදම් හැකිතාක් නිවැරදිව පුරෝකථනය කිරීමට කටයුතු කළ යුතු වීම. | මෙම ප්‍රතිපාදන වලින් ගෙවීම් කිරීම සඳහා, මාසිකවද, විශේෂිත ලිපි මගින්ද, භාණ්ඩාගාරයෙන් අක්මුදල් ඉල්ලා ඇතත් අක්මුදල් නොලැබීම නිසා මෙම ප්‍රතිපාදන ඉතිරිවී ඇති බව දන්වමි. |

2.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ලබාදීම හා පියවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | නිර්දේශය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම |
|---|---|--|
| (අ) 2004 ඔක්තෝබර් 11 දිනැති අංක 118 දරන ජාතික අයවැය වනුලේඛයේ 1.1.7. ඡේදය ප්‍රකාරව නිලධාරියෙක් ස්ථාන මාරු වී මාස 03 ක් ගතවීමෙන් පසු දෙපාර්තමේන්තු අතර නිරවුල් නොවූ ණය ශේෂය නොපෙන්වීමට වගබලා ගතයුතු වුවද වර්ෂ 29 සිට වර්ෂ 32 දක්වා කාලයක් ගතවූ රු.11,916 ක ණය ශේෂ 03 ක් ගිණුමේ පෙන්වා තිබුණි. | ණය ශේෂ නිරවුල් කිරීම සඳහා වනුලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම. | මෙම නිලධාරීන්ගේ ණය ශේෂ කපාහැරීමට නිර්දේශ කර අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව දන්වමි. |
| (ආ) නිලධාරීන් දෙදෙනෙකු විශ්‍රාම ගොස් මාස තුනක සිට වර්ෂ 02 දක්වා වූ කාල පරාසයක පැවති රු.633,204 ක ණය ශේෂ අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි. | -එම- | මෙම ණය ශේෂය අදාළ නිලධාරීන්ගේ විශ්‍රාම පරිත්‍යාගික ගෙවීමේදී අයකර ගැනීමට කටයුතු කරන බව දන්වමි. |
| (ඇ) වැඩ තහනම් කළ හා සේවය හැරගොස් ඇති නිලධාරීන්ගෙන් අයවිය යුතු වර්ෂ 04 සිට වර්ෂ 27 දක්වා කාල පරාසයකට අයත් එකතුව රු.436,064 ක ණය ශේෂයන් 08 ක් පැවතුණි. | -එම- | වැඩ තහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති නිලධාරී වෙත යොමුකර ඇති බවත් සේවය හැර ගොස් ඇති නිලධාරීන්ගෙන් අයවිය යුතු ණය ශේෂයන් සම්බන්ධව දෙපාර්තමේන්තුවේ ආයතන අංශය විසින් ක්‍රියාත්මක වෙමින් |

පවතින බවක් දන්වමි.

| | | |
|--|---|--|
| <p>(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙපාර්තමේන්තු පොත් හා භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන් අනුව ශේෂය සහ කේවල ශේෂ වර්ගීකරණ සාරාංශ අනුව ශේෂය අතර රු.70,197 වෙනසක් විය.</p> | <p>කේවල ශේෂ වර්ගීකරණය අනුව ශේෂය හා භාණ්ඩාගාර පොත් අනුව ශේෂ සැසඳීම් කළ යුතු වීම.</p> | <p>එම වෙනස්කම් 2019 වර්ෂයේදී නිරවුල් කිරීමට කටයුතු කරනු ලබන බව දන්වමි.</p> |
|--|---|--|

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

පහත සඳහන් නිරීක්ෂණය කරණු ලැබේ.

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

ප්‍රාදේශීය සහ බල ප්‍රදේශවල දේපල තක්සේරු කාර්යයන් අපේක්ෂිත පරිදි නියමිත කාලය තුළදී ඉටුකර දීමට නොහැකි වී තිබුණි.

තක්සේරු කාර්යයන් කාලීනව සිදු කිරීමට පියවර ගත යුතු වීම.

අදහස් දක්වා නොතිබුණි.

4. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණය කරණු ලැබේ.

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

2018 දෙසැම්බර් 31 දිනට අනුමත සේවක සංඛ්‍යාවෙන් තනතුරු 256 හෙවත් සියයට 31 ක් පුරප්පාඩුව පැවති අතර එයින් 185 ක් හෙවත් සියයට 72 ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු විය. තවද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය ඉටුකිරීම සඳහා වූ තක්සේරු නිලධාරීන් වසර 06 ක කාලයක් ඇතුළත බඳවා ගෙන නොතිබුණි.

කාර්ය මණ්ඩල පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතු වීම.

ශ්‍රී ලංකා තක්සේරු සේවයේ සේවා ව්‍යවස්ථාව අනුමත වූ පසුව අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉදිරි පියවර ගන්නා බව දන්වමි.